

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

දෙවන වාර පරීක්ෂණය - 2019 මාර්තු

ගිණුම්කරණය

13 ශ්‍රේණිය

පිළිතුරු පත්‍රය

I - පත්‍රය

ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය	ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය	ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය	ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය	ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය	ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය	ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය
01.	3	06.	2	11.	5	16.	3	21.	2	26.	4		
02.	1	07.	2	12.	3	17.	4	22.	3	27.	2		
03.	1	08.	3	13.	5	18.	2	23.	4	28.	5		
04.	5	09.	3	14.	3	19.	2	24.	5	29.	4		
05.	4	10.	4	15.	2	20.	4	25.	3	30.	2		

31. ලෙජර් ගිණුම් 1 ලෙජර් ගිණුම් 2

1. වියදම් වත්කම්
2. වියදම් වගකීම් ඕනෑම නිවැරදි පිළිතුර දෙකකට ලකුණු එක
3. ආදායම් වත්කම් බැගින් ලකුණු 02යි.
4. වියදම් වත්කම්

32. 1. ගැලපුම් (01) 2. උපචිත (01)
3. ප්‍රමාණාත්මක බව/සාපේක්ෂ වැදගත්කම (01) 4. යථාරූපී / හරාත්මක බව (01)
ද්‍රව්‍යාත්මක බව

33. i. (1) අදාළ බව (01) (2) විශ්වාසනීය නියෝජනය (01)
ii. (1) සංසන්දනාත්මක බව (3) සත්‍යාපනය කළ හැකි බව
(2) කාලීන බව (4) තේරුම් ගත හැකි බව

නිවැරදි පිළිතුරුකට ලකුණු එක බැගින් ලකුණු (02)

34. i. ප්‍රාථමික පිරිවැය 72 000
+ අමුද්‍රව්‍ය ගෙන ඒමේ කුලී 4 000 (01)
නිවැරදි ප්‍රාථමික පිරිවැය 76 000

ii. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (124000 - 72000) 52 000 (01)
ක්ෂය වීම් 6 000 (01)
58 000

iii. මුළු නිෂ්පාදන පිරිවැය }
ප්‍රථමික පිරිවැය } 76 000 } (01)
පොදු කාර්ය පිරිවැය } 58 000 }
134 000

35. i. කීර්තිනාමය $100\ 000 \times 6 = 600\ 000$ (02)
ii. උදය $1960 - 60 = 1900$ (01)
නාලක $1840 - 40 = 1800$ (01)

36. 1. මෙහෙයුම් (01) 2. මූල්‍ය (01) 3. ආයෝජන (01) 4. මෙහෙයුම් (01)

37. i. සුළු වියදම් වර්තා කිරීම

ආදාය වියදම් ගිණුම් හර	8900	
සුළු මුදල් ගිණුම / සුළු මුදල් පාලන ගිණුම	8900	(02)
ii. සුළු මුදල් (පාලන) ගිණුම	8900	
මුදල් පාලන ගිණුම	8900	(02)

38. i. සේවකයන්ට සම්බන්ධ වියදම්

දළ වැටුප	50 000	
අර්ථ සාධක වියදම $40000 \times \frac{15}{100}$	6 000	(01)
	<u>56 000</u>	

ii. ජනවාරි 31 දිනට වගකීම්

උපවිත වැටුප් (50 000 - 8 000)	42 000	(01)
ගෙවිය යුතු EPF (4000 + 6000)	10 000	(01)
සුබ සාධන සම්බන්ධ	4 000	(01)

39. i. රු 1850 (02)

ii. ඉතිරි තොග ගිණුම හර	1850	
තොග අගය කපා හැරීම	40	(02)
වෙළෙඳ ගිණුම	1890	

40. i. අසත්‍යයි (01)

ii. අසත්‍යයි (01)

iii. සත්‍යයි (01)

iv. සත්‍යයි (01)

41. i. විකුණුම් ආදායම $575\ 000 - 75\ 000 = 500\ 000$
 $(-) (23000 - 3000)$ 20 000

ගැණුම් වියදම $460\ 000 - 60\ 000 =$	<u>400 000</u>	(01)
-------------------------------------	----------------	------

VAT බදු පාලන ගිණුම

ii. ගැනුම් (01)	{ 60 000	විකුණුම්	75 000 (01)
ආපසු එවුම්	3 000		
ශේ/භ/ප	12 000		
	<u>75 000</u>		<u>75 000</u>
		පෙ/ඉ/	12 000

42. 1. සෘජු ද්‍රව්‍ය (01)

2. සෘජු ශ්‍රමය (01)

3. නිෂ්පාදන නොවන පොදු කාර්ය (01)

4. නිෂ්පාදන පොදු කාර්ය (01)

43. 1. අයිතිකරුවන් (01)

2. ණය සැපයුම් කරුවන් (01)

3. කළමනාකරුවන් (01)

4. අයිතිකරුවන් / ආයෝජකයින් / ණය සැපයුම්කරුවන් (01)

44. මාර්තු 01 තොගය 12 000
 ගැනුම් 96 000

විකිණීමට තිබූ තොගය	108 000	(01)
විකුණුම් පිරිවැය	<u>(100 000)</u>	(01)
ඉතිරි තොගය	8 000	
විනාශ වූ තොගය $8000 - 2000 =$	<u>6 000</u>	(02)

45. i. සමාගමේ මුළු ප්‍රාග්ධනය $\frac{7000}{70} \times 100 = \underline{10000}$ (01)

ii. මුළු ප්‍රාග්ධනය $\frac{7000}{70} \times 100 = 10000$

හෝ ණය ප්‍රාග්ධනය $\frac{7000}{70} \times 30 = 3000$

(-) හිමිකම (7000)
 ණය ප්‍රාග්ධනය = $\underline{\underline{3\ 000}}$ (01)
 හෝ

<u>මුළු වත්කම්</u>	හිමිකම	7 000	} (01)
	ණය	3 000	
	ජංගම වගකීම්	$\frac{6000}{3} \times 1$	2 000 (01)
	මුළු වත්කම්		<u><u>12 000</u></u>

46. i. තැන්පත් කළ උපලබ්ධි නොවූ වෙක්

ii. බැංකු ගාස්තු

iii. ස්ථාවර නියෝග ගෙවීම්

iv. තැන්පත් කළ අගරු වූ වෙක්

(අයිතම එකකට ලකුණු 01 බැගින් ලකුණු 04)

47. 1. නව ගිණුම්කරණ ප්‍රමිතියක අවශ්‍යතාව මත (02)

2. මූල්‍ය ප්‍රකාශනවල ගණුදෙනු හා සිද්ධිත්වල බලපෑම වඩා විශ්වාසදායී ලෙස ඉදිරිපත් කිරීමට හෝ වඩාත් විශ්වසනීය තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා (කළමනාකරණ අවශ්‍යතාවය මත) (02)

48. මුළු ආදායම $460 + 30 = 490$ (02)
 මුළු වියදම $490 - 50 = 440$ (02)

49. බැංකු ශේෂය 180
 සාමාජික මුදල් $460 - 10$ 450 (02)
 ඇතුළත් වීමේ ගාස්තු 30 (01)
 ගොඩනැගිලි අරමුදලට පරිත්‍යාග 200 (01)
860

50. නව මෝටර් රථයේ ධාරන අගය 9 000
 මුදලින් ගෙවීම් (3600)
 පැරණි මෝටර් රථයේ හුවමාරු අගය 5 400 (02)
 මෝටර් රථයේ හුවමාරු අගය 5 400
 (-) පැරණි මෝටර් රථයේ ධාරන අගය (6 000)
 අලාභය 600 (02)

II කොටස

ප්‍රශ්න අංක 01

සීමිත සනාථ පොදු සමාගම
2018-03-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ
ආදායම් ප්‍රකාශනය (01)

විකුණුම්			25600	
විකුණුම් පිරිවැය			(15780)	(02)
දළ ලාභය			9820	
වෙනත් ආදායම්			180	(01)
			10 000	
බෙදා හැරීමේ වියදම්	(1630)	(05)		
පරිපාලන වියදම්	(4380)	(04)		
වෙනත් වියදම්	(30)			
මූල්‍ය පිරිවැය	(240)		(6280)	
බදු පෙර ලාභය			3720	
ආදායම් බදු			(610)	(02)
කාලච්ඡේදයේ ලාභය (01)			3110	
වෙනත් විස්තීරණ ආදායම්				
ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්තය			1000	(01)
මුළු විස්තීරණ ආදායම (01)			4110	

සටහන් 01

බදු පෙර ලාභය ගණනය කිරීමේ දී පහත වියදම් අඩුකර ඇත.

ක්ෂය වීම්	610	වගකීම් සහතික ප්‍රතිපාදන	280
තොග කපා හැරීම්	30	EPF වියදම්	450
ETF වියදම්	90	ණය පොලී	240

(මිනුම් අයිතම දෙකකට 01 බැගින් ලකුණු 02) (ලකුණු 21)

සටහන 02 වෙනත් ආදායම් - කොමිස් ආදායම් 180

වියදම් ලේඛනය	බෙදා හැරීමේ වියදම්	පරිපාලන වියදම්	වෙනත් වියදම්	මූල්‍ය වියදම්
මෝටර් රථ ක්ෂය	460			
ගොඩනැගිලි ක්ෂය	(01)	150		
තොග කපා හැරීම			30	(01)
ප්‍රදර්ශනාගාර කුලී	390	(01)		
වැටුප්		3000	(01)	
EPF වියදම්		450	(01)	
ETF වියදම්		90	(01)	
වගකීම් සහතික				
<u>ප්‍රතිපාදන හෝ (300-30)</u>	280	(02)		
විදුලිය		690	(01)	
ප්‍රචාරණ වියදම්	500	(01)		
ණය පොලිය				240
	<u>1630</u>	<u>4380</u>	<u>30</u>	<u>240</u>

2.

සීමිත සභාර් පොදු සමාගම
2018-03-31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා
හිමිකම් වෙනස් වීමේ ප්‍රතිශතය

විස්තරය	ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස්	ප්‍රත්‍යාගණන සංචිතය	රඳවාගත් ඉපයුම්	එකතුව
2017-04-01 ශේෂය	6400	-	1840	8240
මුළු විස්තීරණ ආදායම	-	1 000	3110	4110
ගෙවූ ලාභාංශ			(640)	(640)
	6400	1 000	4310	11710

(01)

(01)

සටහන 04 දේපල පිරිසක හා උපකරණ

විස්තරය	ඉඩම	ගොඩනැගිලි	මෝටර් රථ	එකතුව
<u>පිරිවැය</u>				
2017-04-01 ශේෂය	3200	3000	4000	10200
මිලට ගැනුම්			2400	2400
ප්‍රත්‍යා ගණනය	1000	-	-	-
ඉවත් කිරීම්	-	-	-	-
2018-03-31 දිනට ශේෂය	4200	3000	6400	13600
<u>සමුච්චිත ක්ෂය</u>				
2018-04-01 ශේෂය	-	1030	1540	2570
වර්ෂයේ ක්ෂය	-	150	460	-610
2018-03-31 දිනට ශේෂය	-	1180	2000	3180
2018-03-31 දිනට ධාරන අගය	4200	1820	4400	10420

3.

සීමිත සනාථ පොදු සමාගම
2018-03-31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය

01

	සටහන	රු 000	රු 000
ජංගම නොවන වත්කම්			
දේපල පිරිසිදු සහ උපකරණ ධාරන අගය		01	10420
ජංගම වත්කම්			
නොගය		1210	01
වෙළෙඳ ලැබිය යුතු දෑ		1860	
වෙනත් ලැබිය යුතු දෑ		600	02
මුදල් හා මුදල් සමාන දෑ		2085	5755
මුළු වත්කම්			16175
හිමිකම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස්		6400	02
රඳවාගත් ඉපයුම්		4310	
ප්‍රත්‍යා ගණන භාවිතය		1000	
			11710
ජංගම නොවන වගකීම්			
බැංකු ණය			1750
ජංගම වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ		1750	
බැංකු ණය		250	01
ගෙවිය යුතු ආදායම් බදු		150	01
වෙනත් ගෙවිය යුතු දෑ		565	04
			2715
			16175

සටහන 5 වෙනත් ලැබිය යුතු දෑ (000)

ඉදිරියට ගෙවූ බදු කුලී	360	01
ලැබිය යුතු කොමිස්	180	01
VAT බදු	60	
	600	

සටහන 6 වෙනත් ගෙවිය යුතු දෑ

ගෙවිය යුතු EPF	325	01
ගෙවිය යුතු ETF	90	01
වගකීම් සහතික ප්‍රතිපාදන	120	01
උපචිත විදුලිය	30	01
	565	

විකුණුම් පිරිවැය

2017-04-01 තොගය	1320
ගැනුම්	<u>16200</u>
	17520

(-) ප්‍රචාරණය සඳහා

ලබාදුන් තොග	(500) 01
ඉතිරි තොගය	<u>(1240) 01</u>
	<u>15780</u>

සේවක වැටුප්

ඉද්ධ වැටුප =	2700
$\frac{2700}{90} \times 10$	= 300 01
	<u>3000</u>

ආදායම් බදු	
වර්ෂයේ බදු	620 01
අධි බදු	(10)
	<u>610</u>

මෝටර් රථ ක්ෂය

$$4000 \times \frac{10}{100} = 400$$

$$2400 \times \frac{10}{100} \times \frac{3}{12} = \frac{60}{460} 01$$

සේවක අර්ථ සාධක අරමුදල්

EPF සේවක	300
EPF වියදම	<u>450 01</u>
	750

ගෙවූ මුදල්	<u>425</u>
	<u>325</u>

වගකීම් සහතික වියදම්

2017/2018 ප්‍රතිපාදන	300 01
අධිවෙන් කිරීම	(20) 01
	<u>280</u>

වගකීම් සහතික ප්‍රතිපාදන ගිණුම

2016/2017 වර්ෂයට ගෙවීම්	80	2017-04-01 ශේෂය	100
අධි වෙන් කිරීම	01 20	ලාභාලාභ	300 01
2017/2018 වර්ෂයට ගෙවීම්	180		
ශෙ/ප/ගෙ	<u>120</u>		
	<u>400</u>		<u>400</u>
		ශෙ/ඉ/	120

ප්‍රශ්න අංක 02

2. i. ආර්ථික ඇනවුම් ප්‍රමාණය

$$\sqrt{\frac{2DC_0}{H_c}}$$

$$\sqrt{\frac{2 \times 24000 \times 250}{12}}$$

$$= 1000$$

සූත්‍රය ලිවීමට 01

නිවැරදි ආදේශනයට 02

ii. යළි ඇනවුම් මට්ටම

$$\text{උපරිම පරිභෝජනය} \times \text{උපරිම යළි ඇනවුම් කාලය} = 100 \times 9 = 900$$

$$900 \times 9 = 900 02$$

iii. උපරිම තොග මට්ටම

$$\begin{aligned} & \text{යළි ඇනවුම් මට්ටම} + \text{යළි ඇනවුම් ප්‍රමාණය (අවම පාරිභෝජනය} \times \text{අවම යළි ඇනවුම් කාලය)} \\ & = 900 + 1000 - (60 \times 5) = 1900 - 300 = 1600 \end{aligned}$$

(01) (01) (01)

iv. අවම තොග මට්ටම

$$\begin{aligned} & \text{යළි ඇනවුම් මට්ටම} - (\text{සමාන්‍ය පාරිභෝජන}) \times \text{සාමාන්‍ය යළි ඇනවුම් කාලය} \\ & 900 - (80 \times 7) \\ & (01) 900 - 560 (01) \\ & 340 \end{aligned}$$

(ලකුණු 10)

ගබඩා ලෙජරය (ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම් මිල ක්‍රමය FIFO)

දිනය	ලැබීම්			නිකුත් කිරීම්			ශේෂය		
	ප්‍රමාණය	මිල	වටිනාකම	ප්‍රමාණය	මිල	වටිනාකම	ප්‍රමාණය	මිල	වටිනාකම
01-01	-	-	-	-	-	-	400	36	14 400
01-02	1 000	40	40 000	-	-	-	1400		54 400
01-03				400	36	14 400	(01)		
				100	40	4 000	(01) 900		36 000
01-10				800	40	32 000	(01) 100		4 000
01-16	1 000	42	42 000	-	-	-	1100		46 000
01-22				100	40	4 000	(01)		
				800	42	33 600	(01) 200		8 400
01-31	1 000	41	41 000	-	-	-	1200		49 400
	3 000	-	123 000	2200		88 000			49 400

ජනවාරි මාසය සඳහා නිෂ්පාදන
පිරිවැය ලේඛනය

නිවැරදි අයිතිම දෙකකට
ලකුණු 01 බැගින් ලකුණු 03යි

2019-01 අමුද්‍රව්‍ය තොගය (රෙදි)	14 400
අමුද්‍රව්‍ය ගැනුම් රෙදි (01)	123 000
	137 400
ඉතිරි අමුද්‍රව්‍ය තොගය (රෙදි) (01)	(49 400)
	88 000
වෙනත් සෘජු අමුද්‍රව්‍ය	6 200 (01)
	94 200
නිෂ්පාදන සෘජු වැටුප්	25 500 (04)
ප්‍රාථමික පිරිවැය	119 700

නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය

ගබඩා සේවක වැටුප්	3 000	} (01)
යන්ත්‍ර ක්ෂය	10 000	
කර්මාන්ත ශාලා විදුලිය	7 000	} (01)
කර්මාන්ත ශාලා බදු කුලී	3 300	

	23 300	
මුළු නිෂ්පාදන පිරිවැය	143 000	(01)

(ලකුණු 10)

පෙර වැඩ	සේවක වැටුප්	
රෙදි කැපීමේ සේවක	2 × 3000	6000 (01)
දිරි දීමනා	2 × 1100	2200 (01)
බැග් මැසීමේ සේවක	4 × 3500	14000 (01)
දිරි දීමනා	3 × 1100	3300 (01)
සෘජු වැටුප්		25500

වක්‍ර වැටුප්

ගබඩා සේවක (නිෂ්පාදන)	3000
පරිපාලන සේවක (නිෂ්පාදන නොවන)	6000

බැග් එකක අපේක්ෂිත විකුණුම් මිල

$$\text{බැග් එකක නිෂ්පාදන පිරිවැය} = \frac{143000 (01)}{1100 (01)} = 130$$

නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය

පරිපාලන සේවක වැටුප්	6000
ප්‍රචාරණ වියදම්	5000
	11000 (01)
	1100 (01)
	10
	140
විකුණුම් කොමිස්	20 (01)
මුළු පිරිවැය	160
+ අපේක්ෂිත ලාභය	150 (01)
විකුණුම් මිල	310 (01)

ණය හිමි පාලන ගිණුම			
මුදල්	100 000 (01)	ශේෂය	18 000
ලද වට්ටම්	1 000 (01)	ගැණුම්	123 000 (01)
ස/ගෙ	40 000		
	141 000		141 000
		ඉ/ගෙ	40 000

(ලකුණු 10)

3. ගිණුම්කරණ සමීකරණය (රු 000)

දිනය	වත්කම්				වගකීම්		හිමිකම්	
	දේපල පිරියත හා උපකරණ	පාවහන් තොග	වෙළෙඳ ලැබිය යුතු දෑ	බැංකු ශේෂය	වෙළෙඳ ගෙවිය යුතු දෑ	බැංකු ණය	ප්‍රාග්ධනය	රඳවා ගත් ඉපයුම්
01-01	1600	400	360	440	710	600	1200	290
01/01		+780			+780			
01/03		-460		+820				+360
01/07			-360	+360				
10		-40			-40			
15		-400	+630					+230
18				-35				-35
21				-25				-25
24				-700	-710			+10
27				+60	+30			+30
30						-200	+250	-50
	1600	280	630	920	770	400	1450	810

(ලකුණු 25)

ii. ශුද්ධ වත්කම් පදනම මත ලාභය

2019-01-31 දිනට රඳවාගත් ඉපයුම්	810
(-) 2019-01-01 රඳවාගත් ඉපයුම්	(290)
	520
+ ගැනිලි	+25
	545

හෝ	
2019-01-31 ශුද්ධ වත්කම් (හිමිකම)	2260
(-) 2019-01-01 ශුද්ධ වත්කම් (හිමිකම)	(1490)
	770
+ ගැනිලි	25
	795
- අමතර ප්‍රාග්ධණය	(250)
ශුද්ධ ලාභය	545

(ලකුණු 04)

iii.

සංශෝධිත බැංකු ගිණුම			
01-01 ශේෂය	920	බැංකු ගාස්තු	10 (01)
සෘජු ප්‍රේෂණ	(01)300	ස්ථාවර නියෝග ගෙවීම්	60 (01)
		ගෙ/ප/ගෙ	1150
	<u>1220</u>		<u>1220</u>
ගෙ/ඉ/ගෙ/අ	1150		

(ලකුණු 03)

iv.

ජනවාරි මාසය සඳහා බැංකු

සැසඳුම් ප්‍රකාශනය

සංශෝධිත මුදල් ශේෂය (01) 1150

+ නිකුත් කළ ඉදිරිපත් නොවූ චෙක් 700 (01)
1850
- තැන්පත් කළ උපලබ්දි නොවූ චෙක් (60) (01)
බැංකු ප්‍රකාශනය අනුව ශේෂය 1790

(ලකුණු 03)

v. ලාභ සංශෝධන ලේඛනය

කෙටුම් පත් ශුද්ධ ලාභය (01) 545
(ලද අගය)

+ කෙටුම්පත් ශුද්ධ ලාභය -
(-) බැංකු ගාස්තු (10) (01)
වරිපනම් හා බදු (5) (01)
දුන් වට්ටම් (15) (01)
ක්ෂය වීම් (15) (01)
(45)
නිවැරදි ලාභය 500

(ලකුණු 05)

(මුළු ලකුණු 40)

04. i. ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශනය (000)

කෙටුම්පත් ශුද්ධ ලාභය 2290
පෞද්ගලික පරිත්‍යාග 80 (01)
භාණ්ඩ ගැනිලි සඳුන් 70 (01)
මෝටර් රථ සේවා ගාස්තු 60 (01)
විදුලි බිල් ගෙවීම 8 (01)
218
- මෝටර් රථ පවරා ගැනීමේ පාඩු (150) (01) 2508
තොග යල් පැනීම (18) (01)
(168)
නිවැරදි ශුද්ධ ලාභය 2340

(ලකුණු 06)

ii. ලාභ බෙදා ගැනීමේ ප්‍රකාශනය

ශුද්ධ ලාභය 2340
ප්‍රාග්ධන පොලී අරුණ (240) }
සඳුන් (360) } (01)
ප්‍රබුදු (360) } (960)
වේතන අරුණ (350) }
සඳුන් (330) } (01)
ප්‍රබුදු (200) } (880)
ලාභ කොටස් අරුණ 200
සඳුන් 200 } (01)
ප්‍රබුදු 100 } (500)
0

(ලකුණු 03)

ප්‍රාග්ධන ගිණුම්

විස්තරය	අරුණ	සඳුන්	පුබුදු	විස්තරය	අරුණ	සඳුන්	පුබුදු
කීර්තිනාමය	300	(01) -	300	ශේෂය	3500	3300	2000
මෝටර් රථ				කීර්තිනාමය	240	240	120 (01)
පවරා ගැනීම		1450	(01)	ජංගම ගිණුම		660	
ණය ගිණුම (01)		2750					
ශේ/ප/ගෙ	3440		1820				
	3740	4200	2120		3740	4200	2120
					3440	-	1820

ජංගම ගිණුම

විස්තරය	අරුණ	සඳුන්	පුබුදු	විස්තරය	අරුණ	සඳුන්	පුබුදු
ශේෂය	-	200	-	ශේෂය	630	-	720
භාණ්ඩ පරිත්‍යාග	80	(01)		වේතන	240	360	360 (01)
භාණ්ඩ ගැනිලි	-	30	(01) 40	ප්‍රාග්ධන පොලී	350	330	200 (01)
මෝටර් රථ කුලී			(01) 60	ලාභ කොටස් (01)	200	200	100
විදුලි බිල්	(01) 8						
ප්‍රාග්ධන ගිණුම		660			1420	890	1380
ශේ/ප/ගෙ	1332		1280		1420	890	1380
	1420	890	1380		1420		1280

(ලකුණු 11)

ආ)

ලැබීම් ජ්‍යෙෂ්ඨ

දිනය	ලද්දාගේ අංකය	විස්තරය	දුන් වට්ටම්	ලැබීම්	විශ්ලේෂණ තීරු			
					අත්පිට විකුණුම්	ණයගැති ලැබීම්	වෙනත් ආදායම්	වෙනත් ලැබීම්
01-01		විකුණුම්		920	920	(01)		
01-04		අමල්	20	630		630	(01)	
01-07		විකුණුම්		760	760	(01)	-	
01-10		කසුන්	30	820	-	820	(01)	
01-18		ලැබූ කොමිස්		40			40	(01)
01-23		ලැබූ අත්තිකාරම්		120				120 (01)
01-25		තිලක්		90		90		
01-31		කාර්යාලීය උපකරණ විකුණුම්		70				70 (01)
			50	3450	1680	1540	40	190

(01)

ගෙවීම් ජර්නලය

දිනය	ගෙවීම් වච්චර අංකය	විස්තරය	ලද වට්ටම්	ගෙවීම්	විශ්ලේෂණ තීරු			
					අත්පිට ගැනුම්	ණයගිම් ගෙවීම්	වියදම්	වෙනත් ගෙවීම්
01-15		අත්පිය ගැනුම්		980	980	01	-	
01-20		සම්පත් ගෙවීම්	20	880	-	880	01	
01-21		මෝටර් රථයක් ගැනීම		200				200 01
01-31		වැටුප් ගෙවීම්		150	-	-	150	01
			20	2210	980	880	150	200

(ලකුණු 12)

මුදල් පාලන ගිණුම

01-01 ශේෂය	1890	අත්පිට ගැනුම්	980
අත්පිය විකුණුම්	1680	ණයගිම් පාලන ගිණුම	880
ණයගැති ලැබීම්	1540	වියදම් ගෙවීම්	150
වෙනත් ආදායම්	40	වෙනත් ගෙවීම්	200
වෙනත් ලැබීම්	190	අගරු වූ තැන්පත් කළ වෙක්	90
		ශෙ/ප/ගෙ	3040
	5340		5340

(අයිතම 3ට ලකුණු 1 බැගින් ලකුණු 03)

ණයගැති පාලන ගිණුම

01-01 ශේෂය	2170	මුදල් පාලන	1540
විකුණුම්	1580	දුන් වට්ටම්	50
අගරු වූ වෙක්	90	ආපසු එවුම්	21
		ශෙ/ප/ගෙ	2229
	3840		3840

(අයිතම 3ට ලකුණු 1 බැගින් ලකුණු 02)

විකුණුම් ගිණුම

වෙළෙඳ ගිණුම	3260	ණයගැති පාලන	1580
		මුදල පාලන	1680
	3260		3260

වැටුප් ගිණුම

මුදල	150	ශේෂය	20
ශෙ/ප/ගෙ	01 30	ලාභය	160 01
	180		180

30

(ලකුණු 03)

සීමිත අමරසිරි පොදු සමාගම
2018-03-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශය (රු 000) (01)

<u>මෙහෙයුම් ක්‍රියාකාරකම්වල මුදල් ප්‍රවාහය</u>			
වෙළඳ ණයගැති ලැබීම්		12420	(01)
වෙළඳ ණය හිමියන්ට	(7750)	(02)	
මෙහෙයුම් වියදම්	(2780)	(02)	
		(10530)	
මෙහෙයුම්වලින් ලද මුදල්		1890	
ආදායම් බදු	(350)	(01)	
පොලී ගෙවීම්	(180)	(01)	
		(530)	
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින්	(01)	1360	
ජනනය වූ ශුද්ධ මුදල්			
<u>ආයෝජන ක්‍රියාකාරකම්වල මුදල් ප්‍රවාහය</u>			
ඉඩම් මිල දී ගැනීම	(3350)	(01)	
ස්ථාවර තැන්පතු පොලී	150		
ස්ථාවර තැන්පතු යෙදවීම්	(1500)	(01)	
ස්ථාවර තැන්පතු කල්පිරී ලැබීම්	1500	(01)	
මෝටර් රථ මිල දී ගැනීම	(3400)	(01)	
ආයෝජන ක්‍රියාකාරකම්වල	(01)	(6600)	
යෙදවූ ශුද්ධ මුදල්			
<u>මූල්‍ය ක්‍රියාකාරකම්වල මුදල් ප්‍රවාහය</u>			
කොටස් නිකුත් කිරීම	4460		
බැංකු ණය ගැනීම	1800	(01)	
බැංකු ණය ගෙවීම්	(200)	(01)	
ලාභාංශ ගෙවීම්	(330)	(01)	
මූල්‍ය ක්‍රියාකාරකම් වලින්	(01)	5730	
ජනනය වූ මුදල්			
මුදල් හා මුදල්වලට සමාන දෑවල			
ශුද්ධ වැඩි වීම		(01) 490	
+ 2017-04-01 දිනට මුදල් හා			
මුදල්වලට සමාන දෑ		-	
2018-03-31 දිනට මුදල් හා			
මුදල් වලට සමාන දෑ		490	(01)

පෙර වැඩ

1. විකුණුම්	13200
(-) 2018-03-31	
ණයගැතියෝ	(780) (01)
මුදල්	12420

2. විකුණුම් පිරිවැය	7900
+ ඉතිරි තොග	690 (01)
ගැනුම්	8590
(-) ණයහිමියන්	(840) (01)
මුදල්	7750

$$\begin{array}{rcl}
 3. \text{ මෙහෙයුම් වියදම්} & 3630 & \\
 (-) \text{ ක්ෂය} & (600) & \\
 \text{තොග කපා හැරීම} & (30) & \\
 \text{ණයපොලී} & (180) & \\
 \hline
 & (810) & \\
 & 2820 & \\
 \hline
 \text{උපචිත විදුලි ගාස්තු} & (40) & \\
 \text{මුදලින් ගෙවූ වියදම්} & 2780 & \\
 \hline
 \hline
 \end{array}$$

01

01

$$\begin{array}{rcl}
 4. \text{ ආදායම් බදු} & 410 & \\
 \text{උපචිත බදු} & (60) & \\
 \hline
 \text{මුදල්} & 350 & \\
 \hline
 \hline
 \end{array}$$

01

$$\begin{array}{rcl}
 5. \text{ ඉඩම ධාරන අගය} & 3700 & \\
 (-) \text{ ප්‍රත්‍යා ගණන} & & \\
 \text{අතිරික්ත ණය} & (350) & \\
 \hline
 \text{මුදල්} & 3350 & \\
 \hline
 \hline
 \end{array}$$

01

$$\begin{array}{rcl}
 6. \text{ මෝටර් රථ} & 2800 & \\
 + \text{ ක්ෂය වීම්} & 600 & \\
 \hline
 \text{මුදල්} & 3400 & \\
 \hline
 \hline
 \end{array}$$

01

$$\begin{array}{rcl}
 7. \text{ බැංකු ණය} & 1600 & \\
 + \text{ ගෙවූ ණය වාරිකය} & & \\
 \text{380} & 200 & \\
 \hline
 - (180) & & \\
 \hline
 \text{ලබාගත් ණය} & 1800 & \\
 \hline
 \hline
 \end{array}$$

01

වක්‍ර ක්‍රමයට

මෙහෙයුම් ක්‍රියාකාරකම්වල මුදල්
ප්‍රවාහය (000)

බදු පෙර ලාභය		1820
ගැලපීම්		
පොලී වියදම්	180	
ක්ෂය	600	01
තොග කපා හැරීම	30	01
ස්ථාවර තැන්පතු පොලී	(150)	01
		660
		2480
කාරක ප්‍රාග්ධන වෙනස් වීම්		
තොග වැඩිවීම	(690)	01
ණයගැති වැඩිවීම	(780)	
ණයහිමි වැඩිවීම	840	01
උපචිත විදුලිය	40	
		(590)
		1890
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල්		
පොලී ගෙවීම	(180)	01
බදු ගෙවීම	(350)	01
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින්		(530)
ජනනය වූ ශුද්ධ මුදල්	01	1360

ii. 1. ශුද්ධ ලාභ අනුපාතය

$$\frac{\text{වර්ෂයේ ලාභය}}{\text{විකුණුම්}} \times 100 = \frac{1200}{12000} \times 100 = 10\% \quad 02$$

2. මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය

$$\frac{\text{වර්ෂයේ ලාභය} + \text{පොලිය}}{\text{මුළු වත්කම්}} \times 100 = \frac{1200 + 200}{7000} \times 100 = 20\% \quad 01$$

3. තොග පිරිවැටුම් අනුපාතය

$$\frac{\text{විකුණුම් පිරිවැය}}{\text{සාමාන්‍ය තොගය}} = \frac{7200}{480} = \text{වාර } 15$$

4.

හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය

$$\frac{\text{වර්ෂයේ ලාභය}}{\text{හිමිකම්}} \times 100 = \frac{1200}{3600} \times 100 = 33\frac{1}{3}$$

5.

ණයහිමිකම් අනුපාතය

$$\frac{\text{දිගු කාලීන ණය}}{\text{හිමිකම්}} = \frac{2400}{3600} = 2 : 3$$

6. පොලී ආවරණ අනුපාතය

$$\frac{\text{බදු පෙර ලාභය} + \text{පොලිය වාර ගණන}}{\text{පොලිය}} = \frac{1200 + 400 + 200}{200} = \frac{1800}{200} = \text{වාර } 9$$

කොටසක ඉපයුම් අනුපාතය

$$\frac{\text{වර්ෂයේ ලාභය}}{\text{සාමාන්‍ය කොටස් ගණන}} = \text{රු. } \frac{1200}{200} = \text{රු. } 6$$

(ලකුණු 14)

iii. පොදු ජ'නලය

i. බැංකු ගිණුම හර

කොටස් නිකුත් කිරීමේ ගිණුම
රු 40 බැගින් වූ සාමාන්‍ය කොටස්
25000 ක් සඳහා මුදල් ලැබීම

ii. කොටස් නිකුත් කිරීමේ ගිණුම

ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම
රු 40 බැගින් වූ කොටස්
20000 ක් විභාජනය කිරීම

iii. කොටස් නිකුත් කිරීමේ ගිණුම

බැංකු ගිණුම
රු 40 බැගින් වූ කොටස්
5000 ක මුදල් ආපසු යැවීම

(ලකුණු 06)

(මුළු ලකුණු 40)

06. i.

සාමාජික මුදල් ගිණුම		(රු 000)	
ආදායම් වියදම් ගිණුමට	1280	ශේෂය	30
		මුදල්	1362
ගෙ/ප/ගෙ	160	ගෙ/ප/ගෙ	48
	1440		1440
ගෙ/ඉ/ගෙ	48	ගෙ/ඉ/ගෙ	160

(ලකුණු 04)

පෙරවැඩ-වාර්ෂික සාමාජික මුදල් ආදායම

$$2000 \times 600 = 1200000 \quad (01)$$

$$400 \times 600 \times \frac{4}{12} = 80000 \quad (01)$$

$$\underline{\underline{1280000}}$$

සාමාජික මුදල් ලැබීම්

2018-01-01 සාමාජික සංඛ්‍යාව	2000
2018-01-01 කලින් මුදල් ගෙවූ සාමාජිකයා	(50)
2018-12-31 සාමාජික මුදල් හිඟ සංඛ්‍යාව	(80)
	<u>1870</u>

$$1870 \times 600 = 11\,22\,000 \quad (01)$$

$$\text{නව සාමාජික } 400 \times 600 = 240\,000 \quad (01)$$

$$\underline{\underline{= 1362\,000}}$$

මුදල් සාරාංශය රු 000			
2018-01-01 ශේෂය	500	සමරු කලාපයට	250
ඇතුළත් වීමේ ගාස්තු	1200 (01)	සංග්‍රහ වියදම්	90
සාමාජික මුදල්	1362 (01)	තෘගු ප්‍රදානෝත්සවයට	160
සමරු කලාපයේ		විදුලි ගාස්තු	80
වෙළෙඳ දැන්වීම්	158 (01)	පරිගණක පාසලේ වැටුප්	100 (01)
පරිත්‍යාග මුදල්	220		
ඇගයීම් ගාස්තු	54 (01)	ශෙ/ප/ගෙ	2694
(පරිගණක පාසල)	<u>3494</u>		<u>3494</u>

(ඉතිරි අයිතම තුනකට ලකුණු 01 බැගින් ලකුණු 02)

ආදි ශිෂ්‍යය සංගමයේ ආදායම් ප්‍රාකාශය

ආදායම්

සාමාජික මුදල් (01)	1280
ඇතුළත් වීමේ ගාස්තු	400 (01)
සමරු කලාපය	190 (01)
පරිත්‍යාග මුදල්	220
ඇගයීම් ගාස්තු	<u>54 (01)</u>
	2144

වියදම්

සමරු කලාපයට	250
සංග්‍රහ වියදම්	90
තෘගු ප්‍රදානෝත්සවයට	280
විදුලි ගාස්තු	80
පරිගණක පාඨමාලා සේවක වැටුප්	<u>150 (01)</u>

(850)

1294

(ඉතිරි නිවැරදි අයිතම් 2ට 1 බැගින් ලකුණු 02

(ලකුණු 07)

iii. 2018-01-01 දිනට සමුච්ඡිත අරමුදල

බැංකු ශේෂය

කාර්යාලීය උපකරණ

500	}	(01)
180		
680		
(30)	(01)	
650		

(-) කලින් ලද සාමාජික මුදල

(ලකුණු 02)

ආ)

පොදු ජ'නලය

හර

බැර

1. ගෙවල් කුලී ගිණුම හර

1620

අවිනිශ්චිත ගිණුම

1620 (02)

ගෙවල් කුලී ගිණුමට පිටපත්

නොවූ සංඛ්‍යාව පිටපත් කිරීම

2. ණයහිමි පාලන ගිණුම හර

100

මුදල් පාලන ගිණුම

100 (02)

මුදල් පාලන ගිණුමේ ණයහිමි

තිරුවේ අඩුවෙන් එතැ වූ අගය

නිවරදි කිරීම

3. කාර්යාලීය උපකරණ ගිණුම හර

2000

ගැනුම් ගිණුම

2000 (02)

ගැනුම් ගිණුමේ සටහන් ව තිබූ

කාර්යාලීය උපකරණ නිවැරදි කිරීම

4. මුදල් පාලන ගිණුම හර

560

ණයගැති පාලන ගිණුම

560 (02)

මුදල් පාලන ගිණුමට බැරට

සටහන් කර තිබූ දුන් වට්ටම් නිවරදි කිරීම

5. ණයගැති පාලන ගිණුම හර

1600

මුදල් පාලන ගිණුම

1600 (02)

මුදල් ලැබීම් ජ'නලයට

කර තිබූ දෙත් අගරුවී නිවරදි කිරීම

6. i. අවිනිශ්චිත ගිණුම හර

500

මුදල් පාලන ගිණුම

500 (02)

මුදල් පාලන ගිණුමට සටහන්

ගෙවූ බදු ගෙවීම් වර්තා කිරීම

ii. ගැනිලි ගිණුම හර

500

ආදායම් බදු වියදම්

500 (02)

ආදායම් බදු වියදම් ගිණුමේ

පැන නැගිලි නිවරව වර්තා කිරීම

(ලකුණු 14)

අ) ගොඩනැගිලි කය 4000 - 600 $\frac{3600}{20}$ = 180 (01)

මෝටර් රථ කය 3000 - 600 $\frac{2400}{10}$ = 240 (01)

660

ගොඩනැගිලි ගිණුම			
2017-04-01 ශේෂය (01)	3600	සමුච්චිත කය (01)	300
ප්‍රත්‍යාගණන සංචිත	700	ප/ගෙ/	4000
	<u>4300</u>		<u>4300</u>
	4000		

මෝටර් රථ විකුණුම් ගිණුම			
මෝටර් රථ	3000	සමුච්චිත කය (01)	720
ලාභය (01)	700	මුදල්	2500
	<u>3220</u>		<u>3220</u>

(ලකුණු 06)

(මුළු ලකුණු 40)



 The National e-learning Portal for The General Education